

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව

විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ දී මා විසින් සිදු කරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතුව පොදු ළිං පැවැති නමුත් එහි වටිනාකම තක්සේරු කර 2020 සිට 2024 දක්වා කාලපරිච්ඡේද මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.	ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කරනු ලබන බව.	පොදු ළිංවල වටිනාකම තක්සේරු කර මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ PSDG වැඩසටහන යටතේ රු.378,913ක වියදමින් සම්පූර්ණ කර භාවිතා කරනු ලබන පොදු වෙළෙඳපොල වැසිකිලි පද්ධතියේ වටිනාකම මූල්‍ය ප්‍රකාශන වල දක්වා නොතිබුණි.	-එම-	මූල්‍ය ප්‍රකාශනයේ ස්ථාවර වත්කම්වල නිවැරදි වටිනාකම ඇතුළත් කර අනාවරණය කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134 වගන්තිය	සභා බලප්‍රදේශයේ පිහිටි වරිපනම් බදු ආදායම් මූලාශ්‍ර හඳුනාගෙන සභාවේ ආදායම් ඉහළ නංවා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	කඩිනමින් ජනතා නියෝජිතයින් සමග සුදුසු සභා තීරණ පරිදි වරිපනම් බදු අයකිරීමට ක්‍රියාමාර්ග ගනු ලබන බව.		අයකළ යුතු වරිපනම් බදු මූලාශ්‍ර හඳුනාගෙන ආදායම් ඉහළ නංවා ගැනීමට පියවර ගතයුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ	වසර දෙකකට වැඩි කාලයක් කල් ඉකුත් වූ රු.873,185ක තැන්පතු 04 ක් අදාළ	පළමු, දෙවන සහ තුන්වන නිවේදන අදාළ පුද්ගලයින්ට		මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.

මුදල් 571 (1), (2), (3)	රෙගුලාසි	පුද්ගලයන් වෙත ආපසු ලබාදීමට හෝ ආදායම් ගිණුමට මාරු කිරීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.	නිකුත් කර පිළිතුරු ලැබීමෙන් පසු සම්පූර්ණ කරන බව.	
(ඇ) 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ මාර්ගෝපදේශය	ජාතික 7.11	වටිනාකම රු.17,678,131ක් වූ වී වියලීමේ හා පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ලංසු කැඳවා තිබුණද එක් ආයතනයකින් පමණක් මිල ගණන් ඉදිරිපත් වීම හේතුවෙන් නැවත ලංසු කැඳවීම සිදුකර නොතිබුණි.	නැවත ලංසු කැඳවීම සඳහා කාලය ප්‍රමාණවත් නොවූ බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ප්‍රකාරව නැවත ලංසු කැඳවීමට ක්‍රියාමාර්ග ගත යුතුය.
(ඈ) 2002 නොවැම්බර් 28 දිනැති අංක IAI/2002/02 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය		වටිනාකම රු.2,731,300ක් වූ පරිගණක උපකරණ හා මෘදුකාංග සම්බන්ධයෙන් වෙනම ලේඛනයක් පවත්වා නොතිබුණි.	ගබඩා භාරකරුට පරිගණක උපකරණ හා මෘදුකාංග සඳහා වෙනම ලේඛනයක් පවත්වා ගෙන යාමට උපදෙස් ලබාදී ඇති බව.	චක්‍රලේඛය ප්‍රකාරව, කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.7,960,289ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.12,533,099 ක් විය.

2.2 මූල්‍ය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 වර්ෂයේ අගරු කරන ලද රු.100,240 ක් වටිනා චෙක්පත සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් මුදල් පොතේ අවශ්‍ය ගැලපීම් සිදු කර සත්‍ය මුදල් ශේෂය සොයා ගැනීම සඳහා සභාව විසින් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	බැංකුව විසින් අගරු කරන ලද මෙම චෙක්පත තවමත් බැංකු සැසඳුම් ප්‍රකාශයේ දක්වා ඇති බව.	මුදල් පොතේ අවශ්‍ය ගැලපීම් සිදු කර සත්‍ය මුදල් ශේෂය සොයා ගැනීමට කටයුතු කළ යුතුය.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව සභාව විසින් ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තුගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
(i)	වරිපනම් හා බදු	6,000	6,000	48,750	(42,750)	-	-	-	-
(ii)	කුලී	6,043,785	6,043,785	6,703,080	(659,295)	4,895,000	5,443,021	513,443	4,066,628
(iii)	බලපත්‍ර ගාස්තු	980,000	980,000	770,740	209,260	689,000	826,990	826,990	-
(iv)	වෙනත් ආදායම්	<u>12,503,000</u>	<u>12,503,000</u>	<u>10,997,576</u>	<u>1,505,423</u>	<u>3,262,000</u>	<u>3,220,440</u>	<u>3,107,850</u>	<u>171,937</u>
	එකතුව	19,532,785	19,532,785	18,520,146	1,012,638	8,846,000	9,490,451	9,069,270	4,238,565

2.3.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

ආදායම් රැස් කිරීම සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු කඩකාමර කුලිය රු.1,948,123 ක් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	2024 වන විට අය කිරීමට හෝ නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබන බව.	අයකරගත යුතු හිඟ ආදායම් ඉතා කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සභාව විසින් විදි අයිතේ ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම් පුවරු 05ක් සඳහා ගාස්තු ලෙස රු.419,950ක් 2019 සිට 2024 දක්වා කාලපරිච්ඡේදය වෙනුවෙන් අයකර නොතිබුණි.	ව්‍යාපාරික ස්ථාන හිමිකරුවන්ට සමාගම් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම පිළිබඳ උපදෙස් ලබාදී එලදායිව ගාස්තු අයකිරීමට පියවර ගනු ලබන බව.	අයනොවී පවතින දැන්වීම් පුවරු ගාස්තු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතුය.
(ඇ) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් නිලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු රු.1,436,450ක මුද්දර ගාස්තු අයකර ගැනීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.	ඉල්ලා ඇති ලේඛන ලැබුණු පසු වහාම පළාත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් සිදුකරන බව.	විධිමත්ව නියමිත කාලය තුළ මුද්දර ගාස්තු අයකිරීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වර්ෂ 05කට අධික කාලයක් අක්‍රියව පවතින රු.3,960,834ක බැංකු ජංගම ගිණුම් 03 ක ශේෂයන් ආදායම් ඉපයීමේ මූලාශ්‍රවල යෙදවීමට සභාව විසින් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	ජනතා නියෝජිතයින් සමග ගනු ලබන සුදුසු සභා තීරණ පරිදි ආදායම් ඉපයීමට කඩිනම් ක්‍රියාමාර්ග ගනු ලබන බව.	අතිරික්ත අරමුදල් නිසි අනුමැතිය සහිතව ආදායම් ඉපයීමේ මූලාශ්‍රවල යෙදවීමට පියවර ගත යුතුය.
(ආ) අගරු වෙක්පත් සහ නිශ්කාෂණය නොවූ වෙක්පත් පිළිවෙලින් රු.100,240 ක් සහ රු.82,100 ක් සම්බන්ධයෙන් සුදුසු පියවර ගෙන නොතිබුණි.	මෙම වෙක්පත බැංකුව විසින් අගරු කරන ලද මේ දක්වා බැංකු සැසඳුම් ප්‍රකාශයේ දක්වා ඇති බව.	වෙක්පත් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
(ඇ) තම්බිලුවිල් පොදු වෙළෙඳ පොළ ගොඩනැගිල්ලේ ඇති කඩ කාමර 06 ක් සහ පැරණි කඩ කාමරයක් කුලියට දීමට වසර 04 කට වඩා වැඩි කාලයක සිට සභාව කටයුතු කර නොතිබුණි.	වීදි කඩවලින් සහ ජංගම රථවලින් ජනතාව භාණ්ඩ මිලදී ගන්නා නිසාත් කඩකාමර කුලියට ලබාගැනීමට වෙළෙඳුන් ඉදිරිපත් නොවන බව.	කඩ කාමර කුලියට දීමට සුදුසු පියවර ගත යුතුය.

3.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය තුළ මිලදී ගෙන තිබුණු රු.111,355ක් වටිනා කඩදාසි ද්‍රව්‍ය ලේඛනගත නොකර හා බෙදා හැර ගෙවීම් සිදු කර තිබුණි. මෙම මිලදී ගැනීමේ අවශ්‍යතාවය විගණනයේදී තහවුරු කරගත නොහැකි විය.	සමාලෝචිත වර්ෂය සඳහා මිලදී ගත් රු.111,355ක් වටිනා කඩදාසි ද්‍රව්‍යවලින් ඇතැම් ද්‍රව්‍ය හැර අනෙකුත් ද්‍රව්‍ය භාණ්ඩ ලේඛනයේ සටහන් කර නොතිබුණි. මෙය ගබඩාව නඩත්තු කළ නිලධාරියාගේ නොසැලකිල්ල නිසා සිදු විය. අනාගතයේදී එවැනි දෝෂ සිදු නොවන බව.	අවශ්‍යතාවය හඳුනාගෙන ද්‍රව්‍ය මිලදී ගත යුතු අතර නිසි ක්‍රමවේදයකට අනුව ලේඛන ගත කිරීම් සිදුකර බෙදා හැරිය යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා සභාව විසින් සකස් කර ඉදිරිපත් කළ PS-05 ලේඛනයට අනුව, දෛනික මුදල් ලැබීම්වලින් රු.1,720 සිට රු.503,000 දක්වා බැංකුවේ තැන්පත් කර නොතිබූ අවස්ථා වල දෛනිකව අතැති	සවස 3.00 න් පසු ලැබෙන ආදායම පසුදා පෙ.ව. 10.00 ට පෙර බැංකුවේ තැන්පත් කරනු ලැබේ. ඉදිරියේදී මෙම අඩුපාඩුව නිවැරදි කිරීම	සභාව රැස්කරන ආදායම බැංකුගත කරන තෙක් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත සේප්පු භාවිතා කර ආරක්ෂා කළ යුතුය.

මුදල් වශයෙන් පැවැති අතර, එම මුදල් ආරක්ෂා කිරීම සඳහා මුදල් රෙගුලාසි 315 සහ 316 වගන්තිවල සඳහන් පරිදි යකඩ ආරක්ෂිත සේප්පුවක් භාවිතා කර නොතිබුණි.

සඳහා, ආරක්ෂිත සේප්පු මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව.

(ආ) මන්ඩානෙයි සහ අපද්‍රවාය මධ්‍යස්ථානයේ භාවිතා කරන කසළ කැපීමේ යන්ත්‍රය වර්ෂ 05ක සිට භාවිතයට පත්වී තිබූ නමුත් එය අළුත්වැඩියා කර නැවත භාවිතයට ගැනීමට සභාව කටයුතු කර නොතිබුණි.

මන්ඩානෙයි සහ අපද්‍රවාය මධ්‍යස්ථානයේ භාවිතා කරන කසළ කැපීමේ යන්ත්‍රය භාවිතයට සුදුසු පරිදි අලුත්වැඩියා කිරීමට දැනට පියවර ගෙන ඇති බව.

කඩනමින් අලුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට පියවර ගතයුතුය.

(ඇ) සභාව විසින් භාවිතා කරනු ලබන වාහන 09ක අයිතිය සභාවේ නමට පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.

වාහන අලුත්වැඩියා කිරීමට හෝ වෙන්දේසි කිරීමට කටයුතු කරන බව පවරා ගැනීමට පියවර ගතයුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

2005 වර්ෂයේ සිට 2024 දක්වා කාල පරිච්ඡේදය සභාවේ සේවය කර විශ්‍රාම ගිය සහ මියගිය සේවකයන් 33 කගෙන් අයකළ යුතු උත්සව අත්තිකාරම් ණය, විශේෂ ණය සහ ආපදා ණය එකතුව රු.533,393 ක් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.

ඔවුන්ගේ හිඟණය ශේෂ විශ්‍රාම පාරිතෝෂිකයෙන් ලබාගැනීමට සියළු ක්‍රියාමාර්ග ගෙන ඇති බව.

හිඟ ශේෂ අයකර ගැනීමට පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40 වගන්තිය ප්‍රකාරව අභ්‍යන්තර විගණනය මගින් ආයතන මෙහෙයුම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය සහ කාර්යාසාධනය ඉහළ නැංවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර නොතිබුණි.

අභ්‍යන්තර විගණන වැඩසටහන විධිමත්ව සකස් කර එහි සඳහන් විගණන ඵලදායී අයුරින් තහවුරු කරමින් පවතින බව.

අභ්‍යන්තර විගණන කාර්යයන් නිසි පරිදි ඉටුකර සභාවේ මෙහෙයුම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය සහ කාර්යාසාධනය වර්ධනය කිරීමට නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා සකස් කළ අයවැය, පසුගිය කාලයේ අයකළ තරා ආදායම් හා ආදායම් දත්තවල සත්‍ය තත්ත්වය පදනම් කරමින් සකස් කර නොතිබූ අතර ඇස්තමේන්තුගත ආදායම් විෂයන් 06ක් සම්බන්ධයෙන් කිසිදු රැස්කිරීමක් සිදුකර නොතිබුණි.	ඉදිරි කාලයේ සියළු ආදායම් විෂයන් කෙරෙහි අවධානය යොමු කිරීමට පියවර ගනු ලබන බව.	නිසි පරිදි තරා ආදායම පදනම් කරමින් අයවැය සකස් කළයුතුය.

4.3 පරිසර ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත්වලින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සහ ඒ යටතේ ක්‍රියාත්මක රෙගුලාසිවලට අනුකූලව පාරිසරික ආරක්ෂක බලපත්‍ර ලබාගත යුතු කර්මාන්ත ආයතන විධිමත් පරිදි හඳුනා නොගෙන 2020 වර්ෂයේ පාරිසරික බලපත්‍ර ලබාගත් කර්මාන්ත ආයතන 25කට පමණක් ලේඛන පවත්වා තිබූ අතර ඒවා විගණන දින වන විටත් යාවත්කාලීන කර නොතිබුණි.	ඇතැම් ආයතනවල පාරිසරික බලපත්‍ර කල් ඉකුත් වීමෙන් ඒ පිළිබඳ කිහිප විටක්ම අළුත් කිරීමට ලිපි යැවූ නමුත් ඔවුන් අළුත් නොකළ බව.	අදාළ පනත් ප්‍රකාරව, බලපත්‍ර ලබාගත යුතු කර්මාන්ත ආයතන විධිමත් පරිදි හඳුනා ගෙන ලේඛන යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය.

4.4 සන අපද්‍රව්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
දාන්ඩියඩ්හි අළුතින් ඉදිකරනු ලබන කාබනික පොහොර සැකසීමේ මධ්‍යස්ථානය සඳහා රු.1,607,000 කට ප්ලාස්ටික් කටර් සහ ඇඹරීමේ යන්ත්‍රෝපකරණ මිලදීගෙන තිබුණද නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කිරීමට සභාව විසින් පියවර ගෙන නොතිබුණි.	කාබනික පොහොර සැකසීමේ මධ්‍යස්ථානයේ කාර්යයන් අවසන් වීමෙන් පසු යන්ත්‍රෝපකරණ ස්ථාපිත කිරීමට පියවර ගනු ලබන බව.	යන්ත්‍රෝපකරණ අරමුණු සඳහා භාවිතා කිරීමට පියවර ගතයුතුය.